


විශ්වයේ ස්වාහාවික නොතිකය

මාක්ස්ට්‍රා විශ්වවිද්‍යාලය

අද දේශනයේ දිල සැකැස්ම


- 1) පරමාණුවාදයේ ආරම්භය
- 2) පරමාණුවක උප-පරමාණු ව්‍යුහය
- 3) විදාරණය වන විශ්වය
- 4) විශ්වයේ ස්වාධාවික නොතිකය

පරමාණුවාදයේ ආරම්භය



ලෙයුසිපස
ති:පු: 500-


Atom







Leucippus: Atomism Awakens

පරමාණු විශ්වය



චිලෝක්ටිටස්
(තිහිතු: 460-370)






DEMOCRITUS

of Abdera

Democritus, the pre-Socratic philosopher, was born

සඳාකාලික පරමාණු විශ්වය



අරිස්ටෝතිස්
(ක්‍රි:පූ: 341-270)

අරිස්ටෝතිස් විශ්වය සඳාකාලිකව පවතින බව
විශ්වාස කළේය. විශ්වය පරමාණු ලෙස
හඳුන්වන ක්ෂේත්‍ර අංශ වලින් පමණක්
සමන්විත වේය. පරමාණුවක හැඩය,
ප්‍රමාණය, බර සහ ප්‍රතිරෝධයේ ගුණාංග
වලින් ආවකාශය දිගු හා විනිවිද යා හැකිය.
මෙම පරමාණු අනන්ත සංඛ්‍යාවක් ඇත.
එමතිසා අනන්ත ග්‍රහලෝක සංඛ්‍යාවක්
විශ්වය තුළ ස්වාධාවිකව බිජි වී ඇත.




EPICURUS

of Samos

Epicurus, born on the island of Samos in 341 BC,

පරමාණුවාදය හා මාක්ස්වාදය



කාල් මාක්ස්
(1819-1883)

Atom



කාල් මාක්ස්ගේ ආචාරය උපාධි නිබන්ධනය

පළමුවැනි පරිච්ඡේදය

- 1) ඩීමොක්ටිටස්ගේ සහ එපිකියුරස්ගේ හොතික විද්‍යාව අතර සම්බන්ධය
- 2) ඩීමොක්ටිටස්ගේ සහ එපිකියුරස්ගේ ස්වාභාවිකවාදී දරුණු අනන්‍යතාව පිළිබඳ දුෂ්කරතා


දෙවැනි පරිච්ඡේදය

- 1) පරමාණුවේ රේඛීය කණ්ඩනය
- 2) පරමාණුවේ ගුණාංග
- 3) නොබේදිය හැකි මූලධර්ම සහ
නොබේදිය හැකි මූලුවය
- 4) කාලය
- 5) උල්කාපාත


පරමාණුවේ උප-පරමාණු ව්‍යුහය

කිස්තු පුරු 500 සිට 1897 දක්වා අවුරුදු 2377ක කාලයක් පරමාණුව ආංගුවක් ලෙස විශ්වාසයේ පැවතියේය. පරමාණුවේ උප-පරමාණුක ව්‍යුහයක් අඩංගු බව සොයා ගැනීමත් සමග එම මතය වෙනස් විය.

පරමාණුවේ ඉලෙක්ට്രෝනය සොයාගැනීම




ජේස් තොමිසන්
(1856-1940)



Spherical cloud
of positive charge

Electron


ලං-පරමාණු ව්‍යුහය හා මාක්ස්ට්‍රාදය



වී. අසි. ලෙනින්
(1870-1924)

තොම්
ඉලේ
දිරුගෙනවා
අනුහූතිභා
තුල විශාල
කරයි. එම
මතභාව
සොයාගැනීම
ලෙස තේ

V.I. LENIN
**Materialism and
Empirio-Criticism**




ණුවේ
ර් තම
උදය සහ
ජ්‍යා කංතිය
නාජ්‍යනය
රුගෙනික
මෙක
ඡ්‍යෙවස්ථාවක්
හැකිය.

පරමාණුවේ ප්‍රෝටෝනය සොයාගැනීම



අර්තනස්ට් රදුරුහරජ
(1871-1937)




Rutherford Atom Model

පරමාණුවේ නියුලෝනය සොයාගැනීම



ජේම්ස් වැඩ්වික්
(1891-1974)



ଆଲେଁକ କୋନ୍‌ଵାମି ନ୍ୟାୟ




ମୈକ୍ସେ ଫେଲାନ୍ଦକ
(1858-1947)

1917ରେ ଆଲେଁକଯ ଯନ୍ତ୍ର
ତରଂଗବିଲିନ୍ ଚମନ୍‌ବିତ ଦୀର୍ଘବର୍ଷ
ପ୍ରତି ଏହି ତଥିରେ ଅନ୍ତକିନ୍ତୁ
ଅଂଶୁବିଲିନ୍ ଚମନ୍‌ବିତ କେବଳ
ପ୍ରବତ୍ୟକି ଯନ୍ତ୍ରର ମୈକ୍ସେ ଫେଲାନ୍ଦକ
ହଙ୍ଗମରେ ଦ୍ୱାରା ନେଇ.

විදාරණය වන විශ්වය




එච්‌ඩූල් ගලුල්
(1889-1953)





කිරී සයුර මන්දාකිනිය







හරමන් බොන්ඩි
(1919-2005)



තේමස් ගෝල්ඩි
(1920-2004)

අලුත් මන්දාකිනි බිහිවීම





ස්ටේවන් ඩෝකිං
(1942-2018)



රොගර් පෙන්රෝස්
(1931-)

විදාරණය වන විශ්වය

1970දී මොවුන් දෙදේනා; විශ්වයේ නිරික්ෂණයට ලක් වී ඇති වස්තු සම්භාරයෙන් සමන්විත වන්නේ නම් විශ්වය මහා විදාරණයෙන් ආරම්භ වී ඇති බව පැවසුවේය. මහා විදාරණ ත්‍යාග (big bang theory) ඉදිහත් කරමින් මොවුන් පැවසුවේ විශ්වයට ආරම්භයක් තිබෙන බවය.

විශ්වයේ මහා විදාරණය




ස්ට්‍රීවන් හෝකිං
(1942-2018)


1997දී විශ්වයේ හට ගත් ආලෝක ධාරාවකින් නිකුත්වන නියුටෝන්, ප්‍රෝටෝන් සහ ඉලෙක්ට්‍රෝන් එකට එකතු වී අවකාශය තුළදී පරමාණු සැරුදයි. ඉන් පසුව එකිනෙක එකතුවන පරමාණු පදාර්ථ වලාවන් බවට පත් වී මන්දාකිනි බිහි කරයි. එම මන්දාකිනි තුළ සුරුරුයා සහ ග්‍රහලෝක බිහි වෙන බවත් සමහර ග්‍රහලෝකවල සෞඛ්‍යාධ්‍යම හට ගෙන ජීවය බිහිවන බවද ඔහු පවසයි.


විශ්වය යනු කාලය සහ අවකාශය අන්තර්ගත හොඟික ක්‍රියාවලියකි. උප-පරමාණුක (ඉලෙක්ට්‍රෝන, ප්‍රෝට්‍රෝන, නියුට්‍රෝන) අංගුවල සිට පරමාණුවක් සැදී පදාර්ථ වලාවන් සැදී මන්දාකිනි දක්වා ගොඩනැගුණු ව්‍යුහයන්ගේ විශ්වය සමන්විතය. 20 වන සියවසේ මූල් භාගයේ සිට, විශ්වය ගැන කළ පර්යේජන මගින් තහවුරු කරන්නේ වසර බිලියන 13.8කට පෙර ආරම්භක ආලෝක දාරාවකින් විශ්වය ඇති වූ බවත් එතැන් සිට විශ්වය කාලය - අවකාශය තුළ විදාරණය වෙමින් පවතින බවත්ය.

විශ්වයේ මහා විදාරණ



විශ්වයේ මහා විදාරණ





විශ්වයේ ස්වාධාවික රෝතිකය

පරමාණුවාදීන්ගේ - පරමාණුවෙන් විශ්වය බිජි
වෙනවා කියන රෝතිකවාදී තර්කය

මාක්ස්වාදයේ - විශ්වය, පදාර්ථ, සොබාදහම යන
රෝතිකවාදී තර්කය

හෝකින්ගේ - මහා විදාරණයෙන් ආරම්භ වන
රෝතික විශ්වය පිළිබඳ තර්කය

අද දේශනයේ අවසානය

වමිල් ජයනෙනත්ති

මිලග දේශනය - 2025/08/02 රාත්‍රී 7.00ට

මාතංකාව- සොරගුහ මණ්ඩලයේ නොතිකය